




ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2015

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා සකස් කෙරේ.  
පරීක්ෂක සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
ඩැලංකාස් පර්ට්සේස් තිශ්‍යක්කளාම

රහස්‍යය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2015  
ක.පො.ත (සා.තර)ප් පර්ට්සේ (GIT) - 2015

I පත්‍රය - පිළිතුරු  
I පත්තිරුම් - බිජාක්ස

පුද්‍ර අංකය විනා තිල.	පිළිතුරු අංකය විජා තිල.						
01. .... 04	II. ....	II. .... 03	21. ....	21. .... 03	31. ....	31. ....	01
02. .... 03	12. ....	12. .... 03,02	22. ....	22. .... 03	32. ....	32. ....	04
03. .... 04	13. ....	13. .... 01	23. ....	23. .... 02	33. ....	33. ....	02
04. .... 02	14. ....	14. .... 01	24. ....	24. .... 04	34. ....	34. ....	03
05. .... 01	15. ....	15. .... 02	25. ....	25. .... 03	35. ....	35. ....	02
06. .... 03	16. ....	16. .... 04	26. ....	26. .... All	36. ....	36. ....	04
07. .... 02	17. ....	17. .... 04	27. ....	27. .... 04	37. ....	37. ....	02
08. .... 03	18. ....	18. .... 03	28. ....	28. .... 04	38. ....	38. ....	All
09. .... 04	19. ....	19. .... 03	29. ....	29. .... 02	39. ....	39. ....	02
10. .... 04	20. ....	20. .... 03	30. ....	30. .... 02	40. ....	40. ....	04

විශේෂ උපදෙස් } එක පිළිතුරුවට ලකුණු  
විශේෂ අර්ථවුත්තල් } ඉග්‍ර සාරියාන බිජාක්ස

01

බැඳිහි  
ප්‍රාග්‍රාමීය ප්‍රාග්‍රාමීය

මුළු ලකුණු / මොත්තප් ප්‍රාග්‍රාමීයක් 01 X 40 = 40

පහත තිද්‍යුනෙහි දක්වෙන පරිදි බහුවරණ උත්තරපතුවේ අවසාන තිරුවේ ලකුණු අනුළත් කරන්න.  
ක්‍රියාව්‍යාප්පාදුරුකුම් ඉතාරුණුත්තිරුම් අමෘය පල්තෝරුව විනාකකුරුකුරිය ප්‍රාග්‍රාමීයක් පල්තෝරුව  
විනාපත්තිරුත්තින් පතිතියිල් පතිත.

තිවැරු පිළිතුරු සංඛ්‍යාව  
සාරියාන බිජාක්සින් තොගක

25
40

I පත්‍රයේ මුළු ලකුණු  
පත්තිරුම් I නින් මොත්තප්ප්‍රාග්‍රාමීය

25
40

- සැලකිය යුතුයි :- සිංහල මාධ්‍ය පිළිතුරක යම් අපහැදිලි බවක් ඇති නම් ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුර නිවැරදි ලෙස සලකන්න.

## II කොටස

### විශේෂ සටහන්

1. (...../...../.....) වරහන් තුළ ඇති වරණයන් අතුරින් එකක් පමණක් එක් පිළිතුරක් ලෙස සැලකේ.
2. {.....} මෙම වරහන් තුළ ඇති වචන අනිවාර්ය නොවේ. එම වචන නොමැති වුවද නිවැරදි පිළිතුරු සඳහා සම්පූර්ණ ලකුණු ලබා දිය හැකිය.
3. [.....] ලකුණු ලබා දීම සඳහා පිළිපැදිය යුතු උපදෙස් මෙම වරහන් තුළ ඇතුළත් කොට ඇත.
4. ඉරි ඇදි පද අනිවාර්යයෙන් පිළිතුරට ඇතුළත් විය යුතුය. ඒවාට සමාන නිවැරදි පද පිළිගත හැක.
5. ලකුණු ලබාදීමේ පරිපාටියේ විශේෂයෙන් සඳහන් නොවේ නම් කොටස් ලකුණු ලබා නොදිය යුතුය.

### Part II

#### Special Notes:

1. ( .../.../... ) indicates only one of the options included in parenthesis are considered as one answer.
2. { ... } indicates that words inside are optional. Even without any of the options inside brackets full marks will be awarded.
3. [ .. ] indicates marking guidelines.
4. Underlined key words are mandatory. Correct synonyms are accepted.
5. No partial marks awarded unless otherwise explicitly stated in the marks breakdown.

**සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2015**

#### ලකුණු බෙදිකාම

#### I - පත්‍රය

01 පිළිතුරකට ලකුණු 01 බැංකින්  $40 \times 01 =$  ලකුණු 40

#### II - පත්‍රය

ප්‍රශ්නයකට ලකුණු 25 බැංකින්  $04 \times 25 =$  ලකුණු 100

## සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - II

1. (අ) සෙල්ලම් සංඝිත භාෂ්චියක සිතයක් කොරු වාදනය කිරීමට P හා Q යන බොත්තම් දෙකක් ඇත. ඉන් එක බොත්තම් දෙක ම එහි විට සිතයක් වාදනය නො වේ. පහත අවස්ථා සලකන්න.

- බොත්තමක් (P, Q) එහුවා ද නැදුද යන වග

- බොත්තම මධ්‍ය ඇති විට - '1' අවස්ථාව
- බොත්තම මධ්‍ය නැති විට - '0' අවස්ථාව

- සිතයක් වාදනය වනවා ද නැදුද යන වග (Y)

- සිතයක් වාදනය වේ - '1' අවස්ථාව
- සිතයක් වාදනය නො වේ - '0' අවස්ථාව


පහත දී ඇති සත්‍යතා වගුව මධ්‍යි පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන එහි ඇති Y හිරුව සම්පූර්ණ කරන්න.

P	Q	Y
0	0	
0	1	
1	0	
1	1	

P	Q	Y
0	0	0
0	1	1
1	0	1
1	1	0

$1 \times 4 = [ලකුණු 04]$

- (ආ) පහත රුපයෙහි දැක්වෙන තරකක පරිපථය සඳහා සත්‍යතා වගුව අදින්න.



A	B	Not A	Not (A and B)	(Not A) OR ((not(A and B))
0	0	1	1	1
0	1	1	1	1
1	0	0	1	1
1	1	0	0	0

[Only the last column output is considered along with the corresponding two input columns.  
Heading of last column must be correct.]

[අවසාන ප්‍රතිදාන තීරුවේ සහ අඟාම ආඩාන තීරු පමණක් සලකන්න. අවසාන තීරුවෙහි ශේෂය නිවැරදි වය යුතුය]

$1 \times 4 = [ලකුණු 04]$

(ඉ) මේය පරිගණකයක් (desktop computer) හා සසදන විට උකුල් පරිගණකයක (laptop computer) ඇති වාසි දෙකක් සඳහන් කරන්න.

- Portable/light weight/ no need to plug to power socket on wall/mobility.
- සුචිත්‍යවල්/සැහැල්ලුවල්/ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීම අනවශ්‍ය වීම/ප්‍රමාණය(අන්තේ ගෙනයා හැකි) බව
- Battery available in case of power failure
- විදුලිය නොමැති විට බැවරියෙන් ක්‍රියාත්මක කළ හැකි වීම.
- Physical size small
- හෝඩික ප්‍රමාණය කුඩාවීම

**2x2 = [ලකුණු 04]**

(ආ) උපයෝගික කුම්ලේඛ (utility programs) පරිගණක සම්බන්ධ කළමනාකරණයට, නඩත්තුවට හා පාලනයට උදිව වේ. පහත ක්විත උපයෝගික කුම්ලේඛ ලෙස ගැලීය හැකි ද?

- |  |  |
|--|--|
| (i) සෙවුම් යන්තු (search engines)                    | (ii) පැතුරුම්පන් මෘදුකාංග (spreadsheet software) |
| (iii) බිස්ක තිරිබණ්ඩකය (disk defragmenters)          | (iv) බිස්ක පරිලේකනයන් (disk scanners)            |
| (v) විෂ්ක ගැලපුම් මෘදුකාංග (graphic design software) | (vi) උපස්ථ මෘදුකාංග (backup software)            |

iii : Disk defragmenter - බිස්ක තිරිබණ්ඩකය

iv: Disk Scanner - බිස්ක පරිලේකනය

vi back up software - උපස්ථ මෘදුකාංග

Two marks for each correct one without incorrect ones.  
වැරදි පිළිතුරු නොමැතිනම්, නිවැරදි පිළිතුරුකට ලකුණු 02 බැංකින්.

**2x3 = [ලකුණු 06 ]**

\*\*If wrong answers are included marks will be awarded as follows:

වැරදි පිළිතුරු ඇතිවිට පහත ආකාරයට ලකුණු ලබා දෙන්න.

(No. of correct answers – no. of incorrect answers) x 1 mark

[Maximum 2 marks]

\*\*Note: no negative marks

(නිවැරදි පිළිතුරු ගණන - වැරදි පිළිතුරු ගණන)x 1ලකුණු

(ලපරීම ලකුණු 02 කි)

සටහන :- සංතු ලකුණු නැත

(උ) පළකුරු යුතු නිෂ්පාදන සමාගමක් වන 'පියෝ දුස්' තමන්ගේ ගිණුම් කටයුතු සහ තොග පාලන කටයුතු ස්වයංකරණය සඳහා යෙදුම් මෘදුකාංග දෙකක් නිෂ්පාදනය කරදෙන ලෙස මෘදුකාංග නිපදවීම් ආයතනයකින් ඉල්ලා සිටියි. මෙම පියෝ දුස් සමාගම වැළැඳ සැකසීමේ ක්‍රියාවලිය සඳහා වැළැඳ සියාවලි යෙදුමක් ද විදන් සැකසුමට සහ පැතුරුම්පන් කටයුතු සඳහා කාර්යාල ස්වයංකරණ මෘදුකාංගයක් ද මෘදුකාංග වෙළෙන්දෙනුගෙන් මිල දී ගනී.

(i) 'පියෝ දුස්' සමාගම මෘදුකාංග නිෂ්පාදන සමාගමෙන් නිෂ්පාදනය කරදෙන මෙන් ඉල්ලා සිටින මෘදුකාංග වර්ගය හැඳින්වීම සඳහා යොදා ගෙන්නා පදය පහත රේවායින් ඇතුමක් ද?

{අවශ්‍යතාවය මත සැකසු (tailor-made) මෘදුකාංග, ඇසුරුම්ගත (packaged) මෘදුකාංග}

(ii) 'පියෝ දුස්' සමාගම මෘදුකාංග වෙළෙන්දෙනුගෙන් මිල දී ගත් මෘදුකාංග හැඳින්වීම සඳහා යොදා ගෙන්නා පදය පහත රේවායින් ඇතුමක් ද?

{අවශ්‍යතාවය මත සැකසු (tailor-made) මෘදුකාංග, ඇසුරුම්ගත (packaged) මෘදුකාංග}

(iii) අවශ්‍යතාව මත සැකසු මෘදුකාංගයකට වඩා ඇසුරුම්ගත මෘදුකාංගයක ඇති එක වාසියක් සඳහන් කරන්න.

i. tailor made Software අවශ්‍යතාවය මත සැකසු මෘදුකාංග

[මෙහෙතු 02]

ii. packaged software ඇසුරුම්ගත මෘදුකාංග

[මෙහෙතු 02]


iii. cost relatively low, readily available/off shelf, well tested, satisfies requirements of a large no. of users (general purpose)

(මිළ සාලේක්ෂණ ප්‍රතිඵල, පහසුවෙන් සපයාගත හැකිබව /

ඉක්මනීන් මිලදී ගතහැකි බව, නොදින් පරිස්ථාවට උක්කර ඇතිබව, වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයට ගැලපීම

[මෙහෙතු 03]

2. (අ) බාහිර ලෝකය හා සම්බන්ධීත පාසල් පරිගණක ජාලයක කොටසක් පහත රුප සටහනේ දැක්වේ. A, B හා C ලෙස ලේඛ්‍ය කර ඇති අයිතම හඳුනාගෙන ලියන්න.



A: Internet/Internet Service Provider,

B: Router


C: Switch

A: පූර්ව සේවා සැපයුම්කරු/පූර්ව පූර්ව සැපයුම්කරු පූර්ව පූර්ව සැපයුම්කරු/පූර්ව සැපයුම්කරු

C : ස්විචය

2x3 = [මෙහෙතු 06]

- (ආ) (i) පහත දක්වා ඇති රේකාකාර සම්පත් නිශ්චයකය (URL) සලකා බලන්න.



ඉහත රේකාකාර සම්පත් නිශ්චයයෙහි විවිධ කොටස නිරූපණය කිරීමට හාවිත කර ඇති P සිට S දක්වා වන ලේඛ්‍ය පහත ලැයිස්තුවෙහි ඇති අක්ෂර සමඟ ගෙවන්න.

{A : ගොනු නාමය, B : වෙබ් අත්‍යින්ස්ට්‍රුව හා වෙබ් සේවාදායකය අතර සන්නීවේදනයට යොදා ගැනෙන නියමාවලිය (protocol), C : උප වසම් නාමය (sub-domain), D: ඉහළ මෙටිටෝ වසම (top level domain)}

i. P->Protocol - නියමාවලිය, Q->Sub domain - උප වසම් නාමය,  
R->Top Level Domain - ඉහළ මට්ටමේ වසම, S-> file name - ගොනු නාමය  
or


P -> B, Q -> C, R -> D, S -> A

[Correspondence must be indicated]

[අනුරූපතාවය දැක්වය යුතුය]

$1 \times 4 = [04]$

(ii) පාසලෙකි කොරතුරු තාක්ෂණ ගුරුතුමා විසින් අමර, රෙක්ෂා, කමලා, නැසීර සහ සාමා යන පෘෂ්ඨනා වෙත ගැවීමට පිළියෙළ කර ඇති පහත රුපයෙහි දැක්වන විදුත් තැපෑල් ලිපිය (email) හළකන්න.



පහත එක් එක් අය වෙත යැවෙන පිළියෙළ පෙන්වන විදුත් තැපෑල් ලිපින ලැයිස්තුගත කරන්න.

A - නැසීර (Nazeer)

B - කමලා (Kamala)

C - අමර (Amara)

ii.

A: rakesh@gmail.com, kamala@hotmail.com, amara@yahoo.com,

$1 \times 3$  marks

1 mark each

\*\* no marks awarded if incorrect ones included. Even only the underlined names are acceptable as answers.

වැරදි පිළිතුරු එකක් නො තිබෙනම් ලකුණු නැත. යටත් ඉටු අදාළ නම පමණක් වුවද පිළිගැනී.

B: amara@yahoo.com, rakesh@gmail.com

$1 \times 2$  marks

1 mark each

\*\* no marks awarded if incorrect ones included. Even only the underlined names are acceptable as answers.

වැරදි පිළිතුරු එකක් නො තිබෙනම් ලකුණු නැත. යටත් ඉටු අදාළ නම පමණක් වුවද පිළිගැනී.

\*\* no marks awarded if incorrect ones included. Even only the underlined

~~names~~ names are acceptable as answers.

විටරදී පිළිතුරු විකක් හෝ තිබෙනම් ලකුණු නැත. ගටින් ඉටි ඇදු නම පමණක් වුවද පිළිගැනේ.

**Total : 1x7 = [ 07 marks]**

**Note:** For A, B, C above, ignore/do not penalise if IT\_Teacher and/or the recipient's own address is written.

ඉහත A, B, C සඳහා IT\_Teacher ගේ සහ/හෝ තමාගේම ලිපිනයද දී ඇත්නම් ලකුණු අවශ්‍ය නොකෙරේ.

නම පමණක් ලියා ඇතිවිට නිවිටරදී පිළිතුර ලෙස සමකන්න (කිංහම නම වුවද නිවිටරදී වේ).

(ශ) මෙහෙයුම් පද්ධති හා බැඳෙන පහත දැක්වෙන වගන්ති සහන ද අක්‍රූහ ද බව දක්වන්න.

- (i) ගොනු තුළ නාමාවලි සහ එවනත් ගොනු අව්‍ය විය හැකි ය.
- (ii) යතුරු ප්‍රවිරුද්‍ය, සංදර්ජකය හා මුද්‍රා වැනි ආදාන/ප්‍රතිඵාන උපතුම සමඟ අන්තර් ක්‍රියා දැක්වීම මෙහෙයුම් පද්ධතියක එක් කාර්යයක් වේ.
- (iii) මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් ව්‍යුත් පරිගණකය මෙහෙයුම් සඳහා විභාන පාදක හෝ විෂුක යතුරු මූල්‍යන්තක් සැපයීමයි.
- (iv) මෙහෙයුම් පද්ධතියක් පරිගිලකයන් වෙත වෙන වෙන ම ප්‍රවීග (logins) සපයමින් පරිගිලක ගිණුම් කළමනාකරණයට පහසුකම් සලසයි.

i	False/F/x
ii	True/T/✓
iii	True/T/✓
iv	True/T/✓

i	False/F/අසතන/x
ii	True/T/සතන/✓
iii	True/T/සතන/✓
iv	True/T/සතන/✓

**2x4 = [ලකුණු 08]**

3. (අ) වදන් යැකපුම් මෘදුකාංගයක් භාවිතයෙන් කොටසක් තැබූවේ ගෙන්වන ලද පාය ලේඛනයක් 1 වන රෝගයෙහි දැන්වේ.  
මෙම ලේඛනයෙහි තැබූවේ ගැන්වීය ප්‍රති අංක **(A)** සිට **(E)** දක්වා වන ලේඛල මගින් දක්වා ඇත.

**(A) → The Three R's of Waste Reduction**

The waste disposal of most people is haphazard. Garbage is routinely thrown to road sides in polythene bags. In addition to the waste in their contents, polythene bags themselves, due to their non-degradable nature, will clog drains creating flash floods even from a slight drizzle. They may also create breeding areas for deadly mosquitoes. Some of the waste that is dumped is highly toxic. Some waste like cloth and aluminum may take many years to decompose. Glass has been found in perfect condition even after thousands of years on earth. Many toxic liquids from industry and vehicle service stations are allowed to get absorbed into the earth. Heaps of garbage is unsightly too. The serene environment is under threat.

**(B)** To ensure a healthy and a livable environment for our future generations we have to stop spoiling our environment and start protecting it. An accepted way of environmental protection is to follow what is known as the 3R method. The Three R's denote reduce, reuse and recycle; respectively.

**(C)** Descriptions of these three techniques are shown in Table 1.

**Table 1. The Three R's**

Technique	Description
Reduce	Reducing the amount of waste that is produced
Reuse	Instead of throwing things away, reusing them again and again
Recycle	Creating new products out of waste

රෝග 1

ඉහත ලේඛනය තැබූවේ ගැන්වීම සඳහා භාවිත ආකෘති විදන් යැකපුම් මෘදුකාංගයක අකුරු මූළුනෙකි ඇති මෙවලම් තීරුව 2 වන රෝගයෙහි දක්වා ඇත. එහි අකුම් මෙවලම් අංක **1** සිට **17** දක්වා ලේඛල කර ඇත.

The screenshot shows the Microsoft Word ribbon with various icons. Arrows point from numbered boxes at the bottom to specific icons on the ribbon. The numbers are arranged as follows:

- Row 1: 14 (left), 15 (center), 16 (right), 17 (far right)
- Row 2: Times New Roman (left), 22 (center), Font Size dropdown (center), Bold (center), Italic (center), Underline (center), Font Color (center), ABC (right)
- Row 3: Numbered list icon (left), Bulleted list icon (center), Paragraph icon (center), Alignment icons (center), Font icon (center), Font Style icon (center), Font Color icon (center), Font Size icon (center), Font dropdown (right)
- Row 4: 1 (left), 2 (center), 3 (right), 4 (center), 5 (center), 6 (center), 7 (center), 8 (center), 9 (center), 10 (center), 11 (center), 12 (center), 13 (center)

ඉහත 2 වන රෝගයෙහි දක්වා ඇති පුදුව මෙවලම් සාධිත කර පහත කාර්යයන් සපුරා ගනු ලබන්නේ කෙසේ දැයි ලියා දැක්වන්න. (කටයා: අවශ්‍ය ප්‍රමාණයට විඩා මෙවලම් දක්වා ඇති, ලේඛනයෙහි මානවකාම මධ්‍යගත (center) කිරීම

- (i) **(A)** ලේඛලය මගින් දක්වා ඇති, ලේඛනයෙහි මානවකාම මධ්‍යගත (center) කිරීම
- (ii) ලේඛන මානවකාමේ අකුරු වර්ගයකි ප්‍රමාණය 15 දක්වා විශාල කිරීම (දැනට ඇති අකුරු වර්ගයෙහි ප්‍රමාණය 12 බවට උපකළුපනය කරන්න)
- (iii) ලේඛන මානවකාමේ අකුරු කළ (bold) කිරීම
- (iv) **(B)** සහ **(C)** මගින් දක්වා ඇති ගේද පෙළ ගැස්වීම (justify)
- (v) **(D)** ලේඛලය මගින් දක්වා ඇති පාය ඇල කිරීම (italic)
- (vi) **(E)** ලේඛලය මගින් දක්වා ඇති පාය යටින් ඉරක් ඇදිම (underline)
- (vii) ලේඛලය අක්ෂරලේඛනය කිරීම (spell check)
- (viii) පළමුවන වගුවට (Table 1) පෙනුව අප්‍රාන් විගුවක් ලේඛනයට අනුළ කිරීම


- i. 5
- ii. 15
- iii. 1
- iv. 7
- v. 2
- vi. 3
- vii. 13
- viii. 9

[If more than one tool is given: no marks]

[මෙවලම් විකකට වඩා දී ඇති විට මකුණු නොලැබේ]


2x8 = [මතුණු 16]

(අ) පහත ① සිට ⑫ දක්වා ලේඛ්‍යවලින් දැක්වෙන සමර්පණ පිරිසැකසුම් සලකන්න.



රෝග 3

- (i) රෝග 3 හි ලේඛ්ල කර ඇති කදා පිරිසැකසුම්වලින් තුළක් සමර්පණයක මාත්‍රකා කදාවට විභාග් ම පුදුසු වේ ද?  
(ii) සමර්පණ මෘදුකාංගයක අනුරු මූලුණතෙහි ඇති ලේඛ්ල කරන ලද පහත දැක්වෙන මෙවලම් තීරුව සලකන්න.



පහත දැක්වෙන දේ ඉටු කර ගැනීම සඳහා මධ්‍ය විසින් භාවිත කරන මෙවලමට අදාළ ලේඛ්ලය ලියා දක්වන්න.

- (i) කදා දරුණයක් (slide show) ලෙස සමර්පණය කුයාන්මක කිරීම  
(ii) සමර්පණයට ඇති සියලු ම කදාවන්හි පෙනුම (සොබාව) වෙනස් කිරීම

- i. 6 [If more tools are given, no marks]

[මෙවලම් විකකට වඩා දී ඇති විට ලකුණු නොලැබේ]

- ii. (i) 4 (ii)3

[If more than one tool is given no marks]

[මෙවලම් විකකට වඩා දී ඇති විට ලකුණු නොලැබේ]

$$3 \times 3 = [මකුණු 09]$$

4. (අ) වසර 2013 දී ශ්‍රී ලංකාවෙහි පළාත් තුනක රජයේ පාසල් කිහිපයක සිපුන්ගේ ගැහැනු පිරිමි බව අනුව වර්ග කළ පහත දක්වා ඇති පැතුරුම්පත් කොටස සලකන්න.

	B	C	D	E	F
1	Number of Government Schools By Gender 2013				
2	Province	District	Boys	Girls	Mixed
4	Western	Colombo	37	56	310
5		Gampaha	10	20	501
6		Kalutara	6	12	367
<b>Total</b>					
7	Central	Kandy	14	21	610
8		Matale	1	3	311
9		Nuwara Eliya	2	5	538
10	<b>Total</b>		17	29	1459
11	Southern	Galle	7	10	409
12		Matara	4	4	352
13		Hambantota	1	2	313
14	<b>Total</b>		12	16	1074

(Source: <http://www.moe.gov.lk/>)

- (i) බස්නාහිර පළාතේ ඇති මුළු පිරිමි පාසල් සංඛ්‍යාව ගණනය කර පෙන්වීම සඳහා =function1(cell1:cell2) ආකාරයෙහි සූත්‍රයක් C6 කෝෂයෙහි ලිවිය යුතුව ඇත. ඉහත සූත්‍රයෙහි function1, cell1 සහ cell2 සඳහා වඩාත් ම සුදුසු පද ලියා දක්වන්න.
- (ii) C6 කෝෂයට ඇතුළත් කරන ලද සූත්‍රය D6 සහ E6 යන කෝෂ දෙකට ම පිටපත් කළ යුතුව ඇත. මේ සඳහා භාවිත කෙරෙන පියවර ①, ② හා ③ ලේඛිල මගින් පහත දී ඇත. කෙසේ වුව ද එම පියවර නිවැරදි අනුමිලිවෙළ ලෙස දක්වා තැබුණු ලේඛිල මගින් එම පියවර නිවැරදි අනුමිලිවෙළට දක්වන්න.
- ① පිරුම් හැඩිලය (fill handle) E6 කෝෂයට ඇදුගෙන යන්න.
  - ② C6 මත ස්ලික් කරන්න.
  - ③ පිරුම් හැඩිලය මත ස්ලික් කරන්න.
- (iii) C6 කෝෂයෙහි ඇති සූත්‍රය D6 කෝෂයට පිටපත් කළ විට D6 කෝෂයෙහි ද්‍රුණනය වන සූත්‍රය කුමක් ද?
- (iv) දී ඇති පළාත් තුනෙහි වැඩි ම පිරිමි පාසල් සංඛ්‍යාව C15 කෝෂයෙහි පෙන්වීම සඳහා =function2(cell3:cell4) ආකාරයේ සූත්‍රයක් ලිවිය යුතුව ඇත. ඉහත සූත්‍රයෙහි function2, cell3 සහ cell4 සඳහා වඩාත් ම සුදුසු පද ලියා දක්වන්න.
- (v) බස්නාහිර පළාතෙහි දිස්ත්‍රික්ක තුනෙහි පිරිමි පාසල්, ගැහැනු පාසල් සහ මිශ්‍ර පාසල් දක්වීම සඳහා වඩාත් ම සුදුසු ප්‍රස්ථාර පුරුෂය කුමක් ද?

- i.  $\text{function1} = \text{sum}$        $\text{cell1} = \text{C3}$        $\text{cell2} = \text{C5}$   
 $=\text{sum}(\text{C3:C5})$  or  $=\text{sum}(\text{C5:C3})$  [The equal sign is not essential.] [කාමාන ලකුණ අනිවාර්ය තොවේ.]

1x3 =[ලකුණ 03]

- ii. B, C, A

[ලකුණ 02]

- iii.  $=\text{sum}(\text{D3:D5})$

[ලකුණ 01]

\*\*\* දෙමළ මාධ්‍යයේ දී අභිජ්‍ය පරිවර්තන උග්‍රයක් නිසා ප්‍රශ්නයේ මෙම කොටසට උග්‍රසහ කර ඇති විට සියලුම මාධ්‍යයන් සඳහා 1 ලකුණක් ලැබේ.

- iv.  $\text{function2} = \max$   
 $\text{cell3} = \text{C3/C4/C5/C6}$   
 $\text{cell4} = \text{C14}$   
 $=\max(\text{C3:C14}) \text{ or } =\max(\text{C4:C14}) \text{ or } =\max(\text{C5:C14}) \text{ or } =\max(\text{C6:C14})$  [The equal sign is not essential.] [සාමාන්‍ය ලකුණ අනිවාර්ය නොවේ.]  
Note:  $=\max(\text{C6,C10,C14})$  or  $=\max(\text{C6:C10:C14})$  are also acceptable. [The equal sign is not essential.] [සාමාන්‍ය ලකුණ අනිවාර්ය නොවේ.]

**1x3=[මත්‍යා 03]**

- v. Bar chart/Column chart  
තීර ප්‍රස්ථාර/ස්ථානික ප්‍රස්ථාර

**[මත්‍යා 02]**

(ආ) XYZ Sports ස්‍රී ඩී හාන්ඩ් විකුණන වෙළදසැලුම්. ස්‍රී ඩී හාන්ඩ්, සැපයුම්කරුවන්, පාරිභෝගිකයින් සහ වෙළද ගනුදෙනු පිළිබඳ දත්ත, දත්ත පාදක කළමනාකරණ පදනම්කියක් මගින් මෙහි තබාත්තු කෙරේ.

- (i) සැපයුම්කරුවකුගේ ලැයිතු එක් ස්‍රී ඩී හාන්ඩ් යොයෙන් පිළිබඳ වාර්තා තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දත්ත අයිතම දෙකක් ලැයිස්තුගත කරන්න.
- (ii) ගනුදෙනුකරුවකුගේ මිල දී ගැනීමක් වාර්තා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දත්ත අයිතම දෙකක් ලැයිස්තුගත කරන්න.
- (iii) විකුණන ලද අයිතම සංඛ්‍යාව පදනම් කරගනීමින් පසුව මාස තුන තුළ වට්ටාත් ම ජනප්‍රිය ස්‍රී ඩී හාන්ඩ් තුන මොනවා දැයි දැන ගැනීමට අයිතිකරුව අවශ්‍ය වේ. මෙම සංයිද්ධියට අදාළ 'දත්ත' සහ 'තොරතුරු' හඳුනාගෙන ලියා දක්වන්න.

- i. item id/product code අයිතම අංකය/නිෂ්පාදන කේතය  
quantity, ප්‍රමාණය  
supplier code/supplier id, සැපයුම්කරුගේ කේතය, සැපයුම්කරුගේ අංකය  
date දිනය

**2x2 =[මත්‍යා 04]**

- ii. item id/item code අයිතම අංකය/අයිතම් කේතය  
quantity ප්‍රමාණය  
Customer id/customer code පාරිභෝගික අංකය / පාරිභෝගික කේතය  
Date දිනය

**2x2 =[මත්‍යා 04]**

- iii. Data -> item code, quantity, date  
දත්ත -> අයිතම් කේතය, ප්‍රමාණය, දිනය

**1x3 = 3 marks**

Information -> three most popular items for the last 3 months

**[2 marks]**

**[1 mark]**

තොරතුරු -> පසුගිය මාස 03 තුළ වට්ටාත් ජනප්‍රිය හාන්ඩ් තුන.

**[මත්‍යා 01]**

**[මත්‍යා 02]**


**3x2 =[මත්‍යා 06]**

5. (අ) 'නාගයින් සහ ඉතිම්' යනු 1 වන රුපය දැක්වෙන ප්‍රවිරුවට සමාන ප්‍රවිරුවක් මත සූචිත කරන ලිඛිත්තේ ජනනීය සූචාවක්. එම සූචාවට ද යාම් සූචිකයෙකුම තමන්ගේ සලකුණෝ START කොටුවේ තබා ආරම්භ කර, දාය කැටයක් පෙරලා, එහි දැක්වෙන අංකයට අදාළ නොවූ සංඛ්‍යාවක් ප්‍රවිරුව මත ඉදිරියට ගෙන් කරවි, සලකුණෝ සංඛ්‍යායෙන් පහළ පිටි ඉහළට යාම කොටුවක් ම එන් වර්ත් පසු කරමින් සූචා ප්‍රවිරුව මත දක්වා ඇති නිශ්චිත මෙන් මගේ අනුමතකය කරයි.

යම් සූචිකයෙකු එක් වාරයක් අවසන් කිරීමේදී තම සලකුණෝ ඉතිම්ගෙන පහළ අංකය ඇති කොටුවෙහි නාගයින් සූචාවක් එම සූචිකයාගේ සලකුණෝ ඉතිම්ගෙන් ඉහළ අංකය ඇති කොටුව වෙත ගෙන් පහළ පුනු ය. එම් සූචිකයෙකු නාගයෙකුගේ ඉහළ අංකය ඇති කොටුවක් තනර ව්‍යුහයාන් එම සූචිකයාගේ සලකුණෝ නාගයාගේ පහළ අංකය ඇති කොටුවට මෙන් කළ පුනු ය.

ශූචාවෙහි එක වාරයක් සඳහා වන පියවර, සම්භර පියවර සඳහා A සිට B දක්වා ලේඛල යොදා ගෙනිමින් පහත ගැලීම් සටහනෙහි දැක්වේ. ගැලීම් සටහනෙහි A සිට B දක්වා සඳහන් වන ලේඛල යමිය පහත ගැමිස්තුවෙහි ඇති වාකා බැංක් ගෙන්නනා.

{ඉතිම් දීගේ ඉහළට නමින්න, නාගයාගේ සිස මත පතින වූයේද, දාය කැටය පෙරලුස්න, ඉතිම් පාමුල ද, සලකුණෝ ඉදිරියට ගෙන යන්න}




රුපය 2

A: Roll the die    B: Move the Token    C: Landed on a Snake

D: At the bottom of the ladder              E: Climb up ladder


- A: දායකැටය පෙරලන්න
- B: සුලකුණ ඉදිරියට ගෙනයන්න
- C: නාගයාගේ හිස මත පතින වූයේද
- D: ඉතිම් පාමුලද
- E: ඉතිම් දීගේ ඉහළට නමින්න

$$2 \times 5 = [අකුණ 10]$$



රුපය 1

(ආ) සංචාර දහයක (10) පාලිනාය ගණනය කිරීම සඳහා වන පහත දැක්වෙන ගැලීම් සටහන සලකන්න. මේරි ① සිට  
① දක්වා ඇති ලේඛන තිස්ව ඇත.



⑨ සිට ① දක්වා ලේඛලවිල අව්‍ය විය යුතු දේ පහත ලැයිස්තුවෙන් හඳුනාගෙන ලියා දක්වන්න.

P = 0   Q = Yes   R = No   S = x   T = i

P = 0    Q = ପ୍ରାଚୀ ଶିଖିତ କରିବାର ପାଇଁ ଏହାର ପରିମା ହାତର ଦିଲ୍ଲି ପାଇଁ ଏହାର ପରିମା ହାତର ଦିଲ୍ଲି

3x5 = [ලක්ෂණ 15]

6. (අ) **(A)** සිට **(D)** ප්‍රකාශන මගින් දක්වා ඇති එක් එක් විස්තරයට ගැලුපෙන නිවැරදි පදය ඇ ඇති පද ලැයිස්තුවේන් තෝරා ගන්න. **(A)** සිට **(D)** දක්වා වන ප්‍රකාශනවලට අදාළ නිවැරදි පදය ලියා දක්වන්න.

{වෛරස පරිලෝකනය (virus scanner), ඉජක කේතනය (encryption), හිනි පැවර (firewall), අනායාවන (spam) පෙරහන, උපක්‍රම ඩාවිකය, උපස්ථ (backup), රිස්ක නිර්බණවකය (defragmenter)}

  - (A)** මෙහි මූලික අරමුණ මැකියාමෙන් හෝ විකෘති විමෙන් අභිජිත වන දත්ත තැවත ලබා ගැනීම වේ.
  - (B)** මෙය අනවසර ලෙස හෝ අනවසර ලෙස පරිගණක රාව්‍යවලට ප්‍රවේශ වන ප්‍රකාරකයන් වැළැක්වීම සඳහා මැදුකාංග හෝ දැස්ංග මගින් නිර්මාණය කරනු ලබන බාධකයකි.
  - (C)** මෙමින් සරල පාය හෝ වෙනත් දත්ත මිනිසාට කියවිය නොහැකි ආකාරයකට පරිවර්තනය කරයි.
  - (D)** මෙය ඉල්ලුම් කර නොමැති හෝ අනවසර විද්‍යුත් තැපැල් පැමිණීම (inbox) වෙත ඇත්ත් විම ව්‍යුත්වයි.

A=Backup      B=FireWall      C=Encryption      D=Spam Filter

A = උපක්ෂීරු බල B = ගිතිභාරි බල C = ගස්කුගේ තරුණය D = ප්‍රතාවාතික පෙරහැර

D-Spam Filter

## D-Span Filter

2x4 [0000] 081

(ආ) පහත සංයිද්ධීය සලකන්න.

මෙහෙර මේතුරකු අන්තර්පාලයෙන් මෘදුකාංග බාගෙන පුස්-හිත තැට්ටිවලට ගබඩාකර විකුණු ලෙන සාප්පූචිත් මිලදී ගත් වාණිජමය මෘදුකාංගයක පිටපතක් මත ලබාදෙන්නේ යැයි උපක්ෂපනය කරන්න. මෙහි මිල, බලය උන් නියෝගිතයාගෙන් මිලදී ගත්තා එම මෘදුකාංගයට විවා ගෙහෙන්නේ අපු බව ද මුළු සඳහන් කරයි.

මෙහෙර මේතුර විසින් ලබාදෙන මෘදුකාංග පුස්-හිත තැට්ටි හාවිත තොකුල යුතු විමට හේතු දෙකක් සඳහන් කරන්න.

Illegal/may not be genuine/no warranty, Unethical, might get malware/virus

නිත්‍යානුකුල තොවීම/ව්‍යාප විය හැකි වීම/වගකීම් රහිත වීම, සඳාවාරාත්මක තොවීම, අතිශ්ට මෘදුකාංග/වෛරස් තිබිය හැකිවීම(ආසාදනය වීම)

2.5x2 marks=[ලකුණු 05]

(ඉ) පහත සඳහන් දැ සලකන්න.

"සංඛ්‍යාකිත බෙදුම (digital divide) යනු, ලෝක ජනගහනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශ වීමට ඇති අවස්ථාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම හා එමගින් උදාකර දෙන අවස්ථාවන් පිළිබඳ අවබෝධය ඇති සහ තැනි විශයෙන් තොට්ස දෙකකට බෙදීමයි."

සංඛ්‍යාකිත බෙදුම යා කිරීමට උපකාර විය හැකි කුම දෙකක් ලියා දක්වන්න.

Provide computers, Popularize Internet access/provide telecommunication infrastructure, Establish Tele-centers like Nenasala, Vidatha etc, Use ICT in class rooms, Raise awareness about relevant facilities, {Student-centered} ICT education

පරිගණක ලබාදීම, අන්තර්පාල ප්‍රවේශය ජනප්‍රිය කරවීම/සන්නිවේදන යටිතල පහසුකම් ලබාදීම, නැණුසල විද්‍යාතා වැනි තොරතුරු තාක්ෂණ ආයතන ස්ථාපිත කිරීම, පංති කාමරය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හාවිතය,අභාල පහසුකම් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, {ශිෂ්‍යකේන්ද්‍ර} ICT ඉගැන්වීම.

2x3 marks=[ලකුණු 06]

(ඊ) පහත දී ඇති එක් එක් ප්‍රකාශනයෙහි තෙවැනි නො අක්‍රම බව සඳහන් කරන්න.

- (i) අන්තර්පාලයට සිමා මායිම තොමූති බැවින් වෙති අවවිවල අන්තර්ගත ඇතැම් දා (සුදුව වැනි) ඇතැම් රටක නීතියට අනුකූල වන අතර ඇතැම් රටක නීතියට පටහුනි වේ.
- (ii) බලපුත්‍ර ලත් මෘදුකාංග නීති විරෝධී ලෙස පිටපත් කිරීම නො බෙදා හැරීම පුද්ගලිකත්වය (privacy) වන අතර වොරස්වය (piracy) යමෙකුගේ පොදුගලික තොරතුරු අත්‍යවශර ලෙස එළිදරවි වීම වැළැක්වීම හා සම්බන්ධ වේ.
- (iii) මහජනකාවට වැදගත් තොරතුරු සපයන වෙති දේවාදායකයක පරිගණකයකට බාධාවකින් තොර විදුලි සැපයුම්ක් (UPS) හාවිත කිරීම් අවශ්‍ය වන තමුන් පොදුගලික හාවිතය සඳහා වන නව උකුල් පරිගණකයකට එය අත්‍යවශ්‍ය තොර වේ.



PAST PAPERS  
WIKI

- i. True / T / ✓ - සත්තා / ✓
- ii. False / F / ✗ - අයත්තා / ✗
- iii. True / T / ✓ - සත්තා / ✓

(15) WWW.PastPapers.Wiki (15) 2x3marks=[ලකුණු 06]



**LOL.lk  
BookStore**

# විෂාල ඉලක්ති රහස්‍ය රෝගීන් රුපවාහ්නා

මිනින්දෝ ශේෂක ඉකළතින්  
නිවසටම ගෙනවා ගනන



කෙටි සටහන් | තසුණිය ප්‍රශ්න පත්‍ර | වැඩි පොත් සාරු | O/L ප්‍රශ්න පත්‍ර |  
A/L ප්‍රශ්න පත්‍ර | අනුමාන ප්‍රශ්න පත්‍ර | අතිරේක කියවීම් පොත් |  
School Book ගුරු අතපොත්



පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර,  
කෙටි සටහන්, වැඩි පොත්, අතිරේක කියවීම් පොත්, සාරු  
**සිංහල සාහිත්‍ය රුංග්‍රේසි එක්ස්ප්‍රෝස් මෙට්‍රෝ යොජ්‍ය ගැසීලර**

[www.LOL.lk](http://www.LOL.lk) වෙබ් අඩවිය වෙත ගනන